



## උපාගමය

- ❖ උපාගම පැල්ම නම් වූ පවු හිදුසක් හරහා නියුරෝනයක් (පුරුව උපාගම සෙසලය) වෙනත් සෙසලයක් (පෑව උපාගම සෙසලය) සමඟ සන්නිවේදනය සිදු කරන සන්ධියකි. පෑව උපාගම සෙසලය වෙනත් නියුරෝනයක් හෝ ඒයේ සෙසලයක් හෝ ප්‍රාවී සෙසලයක් හෝ විය හැකි ය.
- ❖ රසායනික ද්‍රව්‍ය (ස්නායු සම්ප්‍රේෂක) හාවිතයෙන් එක් නියුරෝනයක් තවත් සෙසලයක් සමඟ සන්නිවේදනය කරන සන්ධි රසායනික උපාගම නම් වෙයි.
- ❖ සමහර නියුරෝන අතර සන්නිවේදනය සාපුරුව ම විද්‍යුත් සම්බන්ධතාවයන් හරහා සිදු වේ (විද්‍යුත් උපාගම).  
✓







රුපසටහන 5.10: ස්නායු සම්පූර්ණකයක් හරහා සම්බන්ධීකරණය සිදු වන උපගමයන්

## රසායනික උපාගම හරහා ස්නාය ආවේශ සම්පූජ්‍යය විමේ යන්ත්‍රය

1. \* අක්සන අග්‍රස්ථයේ දී ක්‍රියාව්‍යවයක් මගින් පුරුව උපාගම සෙසලයේ ජ්‍ලාස්ම පටලය විදුලිවනය කරයි.
2. \* පුරුව උපාගම පර්යන්තයේ විදුලිවනය  $\text{Ca}^{+2}$  මේ අග්‍රස්ථය තුළට විසරණය විමට හේතු වෙයි.
3. පුරුව උපාගම සෙසලයක අක්සන පර්යන්තවල ස්නායු සම්පූජ්‍යක ද්‍රව්‍ය අඩංගු උපාගම ආයධිකා ඇත.
4. \*  $\text{Ca}^{+2}$  අයන සාන්දුණය ඉහළ යැම නිසා ස්නායු සම්පූජ්‍යක සහිත උපාගම ආයධිකා පුරුව උපාගම පටලයට බැඳීමට හේතු වෙයි.
5. මෙහි ප්‍රතිඵලය වන්නේ ස්නායු සම්පූජ්‍යක උපාගම පැල්ම තුළට නිදහස් විමයි.
6. ස්නායු සම්පූජ්‍යක උපාගම පැල්ම හරහා විසරණය වෙයි.
7. ස්නායු සම්පූජ්‍යක පැවත්ව උපාගම පටලයෙහි ඇති විශිෂ්ට ප්‍රතිග්‍රාහකවලට බැඳී එවා සත්‍ය කරයි.
8. උදාහරණයක් ලෙස ඇසිවයිල් කෝලින් ගත හොත් පැවත්ව උපාගම පටලයට ස්නායු සම්පූජ්‍යක ද්‍රව්‍ය බැඳීම මගින් පැවත්ව උපාගම පටලය හරහා  $\text{K}^{+}$  හා  $\text{Na}^{+}$  අයන විසරණය විමට ඉඩ සලසයි.







- ඇ පෑව උපාගම පටලයෙහි විදුලිවනය සිදු වන අතර, එය ක්‍රියාවීහවය කරා උගා වෙයි.
- එ. ස්නායු ආවේගය පෑව උපාගම සෙසලයට ගමන් කිරීමෙන් අනතුරුව සංයුත පහත සඳහන් කුමන ක්‍රමයකින් හෝ නවතාලයි.
- ඩ. ස්නායු සම්පූර්ණක එන්සයිංහ ජල විවිධේදනය
- ඊ. පූර්ව උපාගම පරියන්ත තුළට ස්නායු සම්පූර්ණක නැවත ප්‍රතිග්‍රහණය

( ඇසුනු දැලු - යොලුව  
ත්වරණය / ගෙඹුවාලු )












Figure: A synapse which communicates through a neurotransmitter



(a) Enzymatic breakdown of neurotransmitter in the synaptic cleft

1  
—  
2  
3  
4  
5



(b) Reuptake of neurotransmitter by presynaptic neuron

## ස්නායු සම්පූජක

පුරුව උපාගම නියුරෝග්‍රැවල උපාගම පරියන්තයෙන් නිදහස් වී උපාගම පැල්ම හරහා විසරණය වී පෙළ උපාගම පටලයේ ඇති ප්‍රතිග්‍රාහකවලට බැඳී ප්‍රතිචාරයක් උත්තේෂණය කරන අතු, ස්නායු සම්පූජක නම් වේ.

සූලහ ස්නායු සම්පූජක වනුයේ-

1. ඇසිටයිල් කෝලින්
2. සමහර ඇමයිනෝ අම්ල
3. ගෙජව ජනන ඇම්න
4. නියුරාපෙප්ටයිඩ්
5. සමහර වායු වර්ග

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික මධ්‍ය මාධ්‍ය මූල්‍ය ප්‍රතිචාර වායු වායු වායු

**Table 48.2 Major Neurotransmitters**

| Neurotransmitter               | Structure   |
|--------------------------------|---|
| <b>Acetylcholine</b>           | <br>The structure shows the chemical formula $\text{H}_3\text{C}-\overset{\text{O}}{\underset{\text{  }}{\text{C}}}-\text{O}-\text{CH}_2-\text{CH}_2-\overset{\text{N}^+}{\underset{\text{CH}_3}{\underset{\text{CH}_3}{\underset{ }{\text{N}}}}}-\text{CH}_3$ . A red curved arrow points from the text "Acetylcholine" to the carbonyl carbon atom. |
| <b>Amino Acids</b>             |   |
| Glutamate                      | $\text{H}_2\text{N}-\overset{\text{COOH}}{\underset{ }{\text{CH}}}-\text{CH}_2-\text{CH}_2-\text{COOH}$   |
| GABA (gamma-aminobutyric acid) | $\text{H}_2\text{N}-\text{CH}_2-\text{CH}_2-\text{CH}_2-\text{COOH}$  |
| Glycine                        | $\text{H}_2\text{N}-\text{CH}_2-\text{COOH}$  |

## ස්නායු පද්ධතිය හා සම්බන්ධ පොදු ආබාධ

- ★ ජොදු ආබාධ වනුයේ
  1. හිමක්ෂණමාදය —
  2. විශාදය ✓
  3. අල්ගෙඩීමර් රෝගය ✓
  4. පාකින්ස්සන්ස් රෝගය ✓

# Schizophrenia

---

හිනෝන්මාදය සැබු තත්ත්වවලට වඩා විකෘති වූ සංජ්‍යනයෙන් යුත් ලාක්ෂණික මධ්‍යේ ව්‍යාධික කරාගයන්ගෙන් (psychotic episodes) යුත් බරපතල මානසික බාධාකාරී තත්ත්වයකි. ඔවුන්ට පමණක් ඇසෙන කටහඩවල් මුහු අත්දකිනි. අන් අය තමන්ට හිංසා කිරීමට සැලසුම් කරන බව මුහු සිතිනි. ස්නෑයු සම්ප්‍රේෂ්ඨක ලෙස බොහෝමින් භාවිත කරන ස්නෑයුක මාරුගවලට මේ ආබාධය මගින් බලපැමුම් කරන බව සාක්ෂි අනුව යෝජනා කර ඇත.

# Depression

## විගාධය

1. මොලයේ ස්නායු සම්පූෂ්ඨක මට්ටම්වල වෙනස් විම්, ප්‍රවේශීය, මත්‍ය්‍යවිද්‍යාත්මක, සමාජීය හා පාරිසරික සාධක වැනි කරුණුවල සංකීරණ සාධක රාශියක් මේ තත්ත්වයට බලපා යි.
2. මේ රෝගයෙන් පෙළෙන්නන් දොම්නසට පත් ස්වභාවයක් මෙන් ම නිදා ගැනීමේ, ආහාර රුචියේ හා ගක්ති මට්ටම්වල අසාමාන්‍යභාවයක් පෙන්වුම් කරයි.
3. සමහර තත්ත්වවල දී යම් කාලයක දී විනෝදාත්මක වූ කාර්යයන් තවදුරටත් සතුවුදායක හෝ රසවත්භාවයක් සහිත නොවේයි. සමහර තත්ත්වයන් ඔවුන්ගේ මත්‍ය්‍යභාවය අතිශයින් වෙනස් කිරීමට (මත්‍ය්‍යභාවය දේශීලනය වීමට -mood swings) හේතු වෙයි. මොලයේ සමහර ස්නායු සම්පූෂ්ඨකවල ක්‍රියාකාරීත්වය වැනි කිරීමට එලදායී ප්‍රතිකාරුකා කුම පවතියි.

# Alzheimer's disease

## අල්ඡේමර රෝගය

මතකය නැති විම හා මානසික ව්‍යාකුලතාව ලාක්ෂණික ✓ වූ බරපතල මානසික පිරිහිමික (විමෙන්දියා). තමා විසින් ආහාර ගැනීමට, ස්කානය කිරීමට හා අදා පැලද ගැනීමට නොහැකි තත්ත්වයක් රෝගීන් තුළ ක්‍රමයෙන් වර්ධනය වෙයි. මිනිසුන් හඳුනා ගැනීමට අැති හැකියාව ගිලිනි යන අතර, ඉතා සම්පූර්ණ සාමාජිකයන් පවා හඳුනා ගැනීමට අැති හැකියාව නැති වෙයි.

◀ මොලයේ, විශේෂයෙන් ම මස්තිෂ්ක බාහිකයේ නියුරෝන්වල ප්‍රාග්ම හා අප්‍රතිචර්යා භායනයක් නිසා මානසික තියාකාරිත්වයේ පරිභානියක් සිදු විම රෝගයට හේතු වේ. 5. රෝගය බලපාන්නේ වයස්ගත පුද්ගලයන් සඳහා ය. ප්‍රවේශීක සාධක ද හේතු විය හැකිය ය. මෙතෙක් මේ රෝගය සඳහා ප්‍රතිකර්මයක් සෞයා ගෙන තැත.

# Parkinson's disease

## පාකින්සන්ස් රෝගය

1. ජේරි වලනවල සමායෝජනය හා පාලනය තැති වි යැම සිදු කරන ප්‍රගාමී වාලක ආබාධ තත්ත්වයකි.
2. වලනවල ප්‍රමාද බව, වලන ආරම්භ කිරීමට ඇති අපහසු බව, දුර්වල සම්බර බව, වෙනස් නොවන ජේරි තානය නිසා මූහුණීන් හැරිම් ප්‍රකාශ කළ නොහැකි වීම, කඩන ගැටුලු ඇති වීම, ජේරි වලන ගැස්ම ඇති වීම. උදා: අත්, අත් ඇගිලිවල හා හිසේහි සැලීම් ඇති වීම.
3. මේ රෝගය මොළයෙහි (මධ්‍ය මොළය, පාදස්ථා ගැංගලියා) බේජමයින් ස්නායු සම්පූෂ්ඨක තිදහස් කරන තියුරෝනවල ක්‍රමික හායනයක් හා සම්බන්ධ ය. <sup>4</sup> රෝගය වයස්ගත පුද්ගලයන් අතර බහුල ය. ප්‍රවේණීක සාධක ද හේතු විය හැකි ය. රෝගයට ප්‍රතිකාර කළ හැකි නමුත් සුව කළ නොහැකි ය.